

මධ්‍ය

දිනේනවා දී?



දුරේක්ෂයක් ආධාරයෙන් රාත්‍රී අහස නිර්ක්ෂණය කළ මූල්‍ය තැනැත්තා ගැලීලියේ ගැලීලි වුව ද දුරේක්ෂයක් පළමුවෙන් ම නිර්මාණය කළේ ඔබ වැනි කඩා දරුවෙකි. උත්තල කාචයක් සහ කෙටි නාහි දුරක් සහිත අවතල කාචයක් යොදා ගනිමින් ඕවන්ද ජාතික පැස් කණ්නාඩි නිපදවන්නෙකුගේ ප්‍රතේක වූ හැන්ස් ලිප්පීමේ පළමුවන දුරේක්ෂය නිපදවන ලදී.

ඒ පිළිබඳ ව අසා දැනගත් ගැලීලියේ ගැලීලි වර්ෂ 1609 දී උත්තල කාච දෙකක් යොදාගනිමින් වඩාත් ප්‍රබල දුරේක්ෂයක් නිර්මාණය කළේ ය. එය ගැලීලියේ දුරේක්ෂය හෙවත් වර්තක දුරේක්ෂය ලෙස හඳුන්වේ.

බඩ ලියුත්නවා දී?



බලලාගේ අසෙසහි වර්ත්‍යා සංවේදිතාව
ඉතා දුර්වල ය. එබඳවින් බලලා ලොව දකින්නේ
කලී, සුදු සහ අලී පැහැයෙන් පමණි.

එසේ වුවත් අදරේදී උගේ පෙනීමේ
හැකියාව මිනිසාගේ පෙනීමේ හැකියාව මෙන්
පනස් ගුණයක් පමණු වේ.